

1. මූල්‍ය ප්‍රකාශන

1.1 වියාචනය කළ මතය

ශ්‍රී ලංකා මේස පන්දු සංගමයේ (“සංගමය”) 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ලාභ අලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත්, මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන් වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(3) ව්‍යවස්ථාව සමඟ සංශෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන සහ 1993 අංක 47 දරන ක්‍රීඩා (සංශෝධිත) පනතේ 9 වන වගන්තියෙන් සංශෝධිත 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 21.අ වගන්තියේ විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

සංගමයේ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මම මතයක් ප්‍රකාශ නොකරමි. මෙම වාර්තාවේ 1.5 ඡේදයේ විස්තර කර ඇති කරුණුවල වැදගත්කම හේතුවෙන් මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳ මතයක් ප්‍රකාශ කිරීම සඳහා පදනමක් සැපයීමට ප්‍රමාණවත් සහ උචිත විගණන සාක්ෂි ලබා ගැනීමට මා හට නොහැකි විය.

1.2 මතය වියාචනය සඳහා පදනම

1.5 ඡේදයේ විස්තර කර ඇති පරිදි, මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ, ලාභ අලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනයේ වෙනත් හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනයේ, ශුද්ධ වත්කම් වෙනස්වීමේ ප්‍රකාශනයේ සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ ඇතුළත් ප්‍රමාණාත්මක අයිතම විකල්ප ක්‍රම මගින් තහවුරු කිරීමට හෝ සත්‍යාපනය කිරීමට මට නොහැකි විය.

මේ හේතුවෙන්, මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, ලාභ අලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශන සැකසෙන වාර්තාගත හෝ වාර්තා නොකළ වටිනාකම් හෝ ගනුදෙනු සම්බන්ධයෙන් කිසියම් ගැලපීමක් කිරීමට අවශ්‍ය දැයි මට නිශ්චය කිරීමට නොහැකි විය.

1.3 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කළමනාකරණයේ සහ පාලනය දරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන කුඩා හා මධ්‍ය පරිමාණ අස්ථිත්වයන් සඳහා වූ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, සංගමයේ අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය සංගමය ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා සංගමයේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

සංගමයේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16 (1) වගන්තිය ප්‍රකාරව, සංගමයේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

මාගේ වගකීම වන්නේ ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට අනුකූලව සංගමයේ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව විගණයක් සිදුකර වාර්තාවක් නිකුත් කිරීමයි. කෙසේ වෙතත්, මෙම වාර්තාවේ 1.5 ඡේදයේ විස්තර කර ඇති කරුණුවල බලපෑම හේතුවෙන් මෙම මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් විගණන මතයක් ඉදිරිපත් කිරීම සඳහා පදනමක් සැපයීමට ප්‍රමාණවත් හා උචිත විගණන සාක්ෂි ලබා ගැනීමට මා හට නොහැකි විය.

1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.5.1 කුඩා හා මධ්‍ය පරිමාණ අස්ථිත්වයන් සඳහා වූ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
කුඩා හා මධ්‍ය පරිමාණ අස්ථිත්වයන් සඳහා වූ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතියේ 2 වන වගන්තියේ 2.52 ඡේදයට අනුව, ආදායම සහ වියදම් එකිනෙකට එරෙහිව හිලව නොකළ යුතුය. මෙයට පටහැනිව, සංගමය විසින් ආදායමට එරෙහිව රු. 27,956,094 ක වියදම් පියවා තිබුණු අතර මූල්‍ය ප්‍රකාශනවල ගුද්ධ මුදල පමණක් ඉදිරිපත් කර තිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස, මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන ආදායම් සහ වියදම් සමාන ප්‍රමාණයකින් අඩුවෙන් දක්වා තිබුණි.	අදහස් දක්වා නොතිබුණි.	ප්‍රමිතිය නොදෙන්නේ ඉඩ නම්, ආදායම සහ වියදම් එකිනෙක පියවා නොගත යුතුය.

1.5.2 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවෙන් ලැබුණු තහවුරු කිරීමට අනුව, සමාලෝචිත වර්ෂය තුළ සංගමයට රු. 1,250,000 ක මුදලක් ප්‍රදානය කර තිබුණි. කෙසේ වෙතත්, මෙම මුදලින් රු.250,000 ක මුදලක් සමාලෝචිත වර්ෂය තුළ ගිණුම්ගත කර නොතිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස, මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන ආදායම සහ ජංගම වත්කම් සමාන ප්‍රමාණයකින් අඩුවෙන් දක්වා තිබුණි.	අදහස් දක්වා නොතිබුණි.	සියලුම ප්‍රදාන මූල්‍ය ප්‍රකාශනවල සටහන් කර තිබෙන බව සහතික කිරීම සඳහා නිසි ක්‍රියා පටිපාටි ස්ථාපිත කළ යුතුය.

- (ආ) සමාලෝචිත වර්ෂය තුළ සංගමය විසින් සංවිධානය කරනු ලබන දකුණු ආසියානු කනිෂ්ඨ මේස පන්දු ශූරතාවලියේ වියදම් පියවා ගැනීම සඳහා බස්නාහිර පළාත් මේස පන්දු සංගමය විසින් රු.5,000 ක් වටිනා කාඩ්පත් මුද්‍රණය කිරීමෙන් අරමුදල් රැස් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබුණි. කෙසේ වෙතත්, මෙම වැඩසටහන විධායක කමිටුවේ අනුමැතියකින් තොරව ක්‍රියාත්මක කර තිබූ අතර මෙම වැඩසටහන හරහා රැස් කරන ලද අරමුදල් මූල්‍ය ප්‍රකාශනවල හඳුනාගෙන නොතිබුණි. තවද, මුද්‍රණය කරන ලද මුළු කාඩ්පත් සංඛ්‍යාව සහ එකතු කරන ලද මුළු මුදල් ප්‍රමාණය පිළිබඳ තොරතුරු විගණනය සඳහා ඉදිරිපත් කර නොතිබුණි.
- අදහස් දක්වා නොතිබුණි.
- සියලුම ලැබීම් නිසි ලෙස ගිණුම්ගත කර මූල්‍ය ප්‍රකාශනවල හෙළිදරව් කළ යුතුය.

1.5.3 විගණනය සඳහා ලිඛිත සාක්ෂි නොවීම

විෂය	මුදල රු.	නොසැපයූ විගණන සාක්ෂි	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) වියදම්	4,599,773	ඉන්වොයිසි, බිල්පත් සහ අනෙකුත් උපකාරී ලේඛන	අදහස් දක්වා නොතිබුණි.	උපකාරී ලේඛන නිරීක්ෂණය සඳහා සතුටුදායක ලෙස විගණනයට ඉදිරිපත් කළ යුතුය.
(ආ) වෙනත් ආදායම්	2,164,017	සවිස්තරාත්මක උපලේඛනයක් සහ උපකාරී ලේඛන	අදහස් දක්වා නොතිබුණි.	

1.6 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ 2 වන වගන්තිය සහ එහි සිදු කරන ලද සංශෝධන	ආදායම් බදු ගෙවීමේ අරමුණින් සංගමය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොතිබුණි.	අදහස් දක්වා නොතිබුණි.	නීතිමය ගැටළු වළක්වා ගැනීම සඳහා ආදායම් බදු සඳහා ලියාපදිංචි විය යුතුය.
(ආ) 2024 මැයි 03 දිනැති අංක 2382/32 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් පළ කරන ලද, 2024 අංක 01 දරන ජාතික	රටේ සෑම පළාතකම මේස පන්දු ක්‍රීඩාවේ සංවර්ධනය හා ප්‍රවර්ධනය ඇගයීම සඳහා ප්‍රගති වාර්තාවක්	අදහස් දක්වා නොතිබුණි.	තීරණ ගැනීම පහසු කිරීම සඳහා ප්‍රගති වාර්තාව නියමිත වේලාවට සකස් කළ

ක්‍රීඩා සංගම් නියෝග III සකස් කර නොතිබුණි.
කොටසේ 6 (i) වගන්තිය

යුතුය.

(ඇ) ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් විසින්
නිකුත් කරන ලද 2021
දෙසැම්බර් 15 දිනැති ජාතික
ක්‍රීඩා සංගම් /සම්මේලන
කටයුතු සම්බන්ධයෙන් වන
මාර්ගෝපදේශ

(i) 3(iii) වගන්තිය

ක්‍රීඩා සංවර්ධන අදහස්
දෙපාර්තමේන්තුවේ
අධ්‍යක්ෂ
ජනරාල්වරයාගෙන් අවශ්‍ය
අනුමැතිය ලබා ගැනීමෙන්
තොරව සංගමය බැංකු
ජංගම ගිණුම් තුනක් (03)
පවත්වාගෙන ගොස්
තිබුණි.

දක්වා බැංකු ගිණුම් සඳහා
අධ්‍යක්ෂ
ජනරාල්වරයාගෙන්
අනුමැතිය ලබා ගත
යුතුය.

(ii) 3(iv) වගන්තිය

සංගමය විසින් 2024
දෙසැම්බර් 31 දිනට
රු.5,751,000 ක් වටිනා
ස්ථාවර වත්කම් සඳහා
ස්ථාවර වත්කම්
ලේඛනයක් පවත්වාගෙන
ගොස් නොතිබුණි.

දක්වා ස්ථාවර වත්කම් නිසි
ලෙස පාලනය කිරීම
සඳහා ස්ථාවර වත්කම්
ලේඛනය
පවත්වාගෙන යායුතුය.

(iii) (ix) වගන්තිය

සමාලෝචිත වර්ෂය තුළ
සංගමය විසින් අවස්ථා 45
කදී රු.9,904,268 ක
අත්තිකාරම් මුදලක් ලබා දී
තිබුණද, මේ සඳහා
අත්තිකාරම් ලේඛනයක්
පවත්වා ගැනීමට සංගමය
අපොහොසත් වී තිබුණි.

දක්වා ලබා දෙන අත්තිකාරම්
නිසි ලෙස පාලනය
කිරීම සඳහා
අත්තිකාරම් ලේඛනය
පවත්වාගෙන යා
යුතුය.

(iv) (xii) වගන්තිය

ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ
අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ
එකඟතාවය සහ විශේෂ
මහා සභා රැස්වීමක
අනුමැතිය ලබා නොගෙන
සමාලෝචිත වර්ෂයේ
ලාභයට එරෙහිව සංගමය
විසින් අතැති මුදල් සහ

දක්වා කපා හළ ශේෂයන්
සඳහා ක්‍රීඩා
දෙපාර්තමේන්තුවේ
අධ්‍යක්ෂ
ජනරාල්වරයාගෙන්
සහ විශේෂ මහා සභා
රැස්වීමෙන් එකඟතාව
ලබා ගත යුතුය.

අත්තිකාරම් පිළිවෙලින්
රු.47,020 ක් සහ
රු.81,478 ක් කපා හැර
තිබුණි.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵලය

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු. 6,122,280 ක අතිරික්තයක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ අතිරික්තය රු.640,458 ක් විය. ඒ අනුව, මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.5,481,822 ක වර්ධනයක් නිරීක්ෂණය විය. පෙර වර්ෂය සමග සැසඳීමේදී, මෙම වර්ධනයට සේවා පිරිවැය රු.7,756,162 කින් අඩුවීම ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණ	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සංගමයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට සහ නිලවරණය පැවැත්වීමට කටයුතු සම්පාදනය කිරීමට අපොහොසත් වීම හේතුවෙන් 2025 අගෝස්තු 25 දිනැති අංක 2451/09 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයෙන් ප්‍රකාශයට පත් කරන ලද නිවේදනය මගින් 2025 අගෝස්තු 25 දින සිට බලපැවැත්වෙන පරිදි ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සංගමයේ ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවා තිබුණි.	අදහස් දක්වා නොතිබුණි.	සංගමයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කර නිලවරණය පැවැත්වීමට කටයුතු සම්පාදනය කිරීමට සංගමය විසින් වහාම පියවර ගත යුතුය.
(ආ) 2024 වර්ෂය සඳහා වූ ජාතික ක්‍රීඩා දින දර්ශනයට අනුව, සැලසුම් කර තිබූ ජාත්‍යන්තර තරඟ අටකින් (08) දෙකක් (02) සහ දේශීය ක්‍රීඩා තරඟ නවයෙන් (09) දෙකක් (02) පමණක් සමාලෝචිත වර්ෂය තුළ පවත්වා තිබුණි.	අදහස් දක්වා නොතිබුණි.	වාර්ෂික ක්‍රීඩා දින දර්ශනයට ඇතුළත් ක්‍රියාකාරකම් පැවැත්වීමට කඩිනම් පියවර ගත යුතුය.